



# සංචාරය කිරීමට පෙර මම කුමක් කළ යුතුද

ඔබ ඔස්ට්‍රේලියාවට යාමට පෙර, ඔබ [ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය](#) සම්පූර්ණ කළ යුතුය.

## පිටත්වීමට පෙර COVID-19 පරීක්ෂණය

ඔස්ට්‍රේලියාව හරහා ගමන් කිරීම හෝ සංක්‍රමණය කිරීම සඳහා COVID-19 පොලිමරේස් දාම ප්‍රතික්‍රියා (PCR) පරීක්ෂණයේ ආසාදන නොවූ බවට ප්‍රතිඵලයක් අවශ්‍ය වේ. ඔබ [නවසීලන්තයෙන් නිරෝධායන රහිත ගුවන් යානයක](#) ගමන් නොකරන්නේ නම්, ඔබ පිටව යාමට නියමිත වේලාවට පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් තුළ ගත් COVID-19 PCR පරීක්ෂණ වාර්තාවක සාධකය ඔබේ ගුවන් සමාගමට ලබා දිය යුතුය.

ගුවන් නොටුවල ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් වල මුඛ ආවරණය පැළඳීම අනිවාර්යයි. පිටත්වීමට පෙර පරීක්ෂණ අවශ්‍යතා සඳහා යම් සහන නිව්ය් හැක. වැඩි විස්තර [සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්](#) ලබා ගත හැකිය.

## අමතර අවශ්‍යතා

ඔබට මේවා අවශ්‍යයි:

- ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට වලංගු [විසා](#) බලපත්‍රයක්
- ඔස්ට්‍රේලියාවේ සංචාරක සීමාවන් තුළින් [ගමන් සහනයක්](#)
- ඔස්ට්‍රේලියානු [ප්‍රාන්තවලට හෝ දේශභූමිවලට](#) ඇතුළු වීමේ අවසරය.

ඔබ ගුවන් නොටුවලේ ඇතුළු වන විට සහ ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට මෙම ලේඛන සමහරක් ගුවන් නොටුවලේ ඉදිරිපත් කළ යුතුය.

## නිරෝධායනය

[නවසීලන්තයෙන් නිරෝධායන රහිත ගුවන් යානයකින්](#) ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නෙකු නොවන ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියල්ලෝම (ඔස්ට්‍රේලියානු පුරවැසියන් ද ඇතුළුව) මෙය සැපිරිය යුතුය:

- ඔවුන්ගේ පැමිණීම බාරගන්නා තොටුපලෙන් නම් කරන ලද ස්ථානයක දින 14 ක් නිරෝධායනය වීම
- [නිරෝධායනය](#) සංවිධානය කිරීමට අපට අදාළ සියලු ප්‍රකාශ සහ ආකෘති සම්පූර්ණ කිරීම; සහ
- COVID-19 ආසාදනය තහවුරු වෙන්නේ නම් ඔබේ සම්බන්ධතා සොයා ගැනීමට තොරතුරු ලබාදීම.

වැඩි විස්තර සඳහා [ජාත්‍යන්තර සංචාරකයින් සඳහා වන කොරෝනා වෛරස් \(COVID-19\) උපදෙස්](#) බලන්න. ඔබේ නිරෝධායනයේ පිරිවැය දරා ගැනීමට සිදු විය හැකිය. නිරෝධායන අවශ්‍යතා පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අදාළ [ප්‍රාන්ත හෝ දේශභූමි රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව](#) සම්බන්ධ කර ගන්න.

## සිය රටට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ඕස්ට්‍රේලියානු ස්ථීර පදිංචිකරුවෙකු නම් නැවත ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කරන අතර එය අපොහොසත් වී ඇත්නම්, ඔබේ තොරතුරු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) තුළ ලියාපදිංචි කළ හැකිය: <https://covid19.dfat.gov.au/citizeninformation/s/>

DFAT මගින් ඔබ යලි රටට පැමිණීමට ගුවන් ගමනක් සහතික කළ නොහැක. නමුත් ඔවුන් ඔබේ පුද්ගලික තත්ත්වය සලකිල්ලට ගනිමින් රජයේ අනුග්‍රහය ඇතිව වාණිජ ගුවන් ගමනක් සඳහා ඔබේ සුදුසුකම් තක්සේරු කරති.